

පුත්තලම මහා නගර සභාව - 2024

පුත්තලම මහා නගර සභාවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් අවසන් වර්ෂය සඳහා මෙහෙයුම් කටයුතු පිළිබඳ විගණනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ මහා නගර සභා ආඥා පනතේ (252 අධිකාරිය) විධි විධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය සිදු කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව සෑම විගණනය කරනු ලබන ආස්ථිතයක් විසින්ම එම ආස්ථිතය සම්බන්ධව වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය. එම පනතේ 16(2) වගන්තිය ප්‍රකාරව, සෑම විගණනය කරනු ලබන ආස්ථිතයක් සම්බන්ධයෙන් වූ වාර්ෂික මූල්‍ය ප්‍රකාශ, රීති මගින් දක්වනු ලැබිය හැකි පරිදි වන කාලසීමාවක් තුළ එම ආස්ථිතය වල වාර්ෂික කාර්යසාධන වාර්තාද සමඟ ගණන්දීමේ නිලධාරියා විසින් විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. එම පනතේ 38(1) (ඇ) වගන්තිය ප්‍රකාරව, වාර්ෂික වාර්තා සහ වෙනත් මූල්‍ය ප්‍රකාශ අවශ්‍ය වේලාවන් ඇතුළත පිළියෙල කිරීම සිදුවන බවට සහතික විය යුතු අතර, ඊට අමතරව විගණනය කරනු ලබන ආස්ථිතයට අදාළ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගණන්දීමේ නිලධාරියා වගබලා ගනු ලැබිය යුතුය.

1.3 පුත්තලම මහා නගර සභාව සංස්ථාපනය කිරීම හා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම.

2022 සැප්තැම්බර් 06 දිනැති අංක 2296/05 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පළාත් පාලන හා පළාත් සභා විෂයභාර අමාත්‍යවරයා විසින් 2023 මාර්තු 19 දින සිට ක්‍රියාත්මක වන පරිදි පුත්තලම නගර සභාව විසුරුවා හැර 2023 මාර්තු 20 දින සිට පුත්තලම මහා නගර සභාව සංස්ථාපනය කර එම දිනය සහිතයින්ගේ ධූර කාලය ක්‍රියාත්මක වන දිනය ලෙස දක්වා තිබුණි. එහෙත් මහා නගර සභා ආඥා පනතේ 09 වන වගන්තිය ප්‍රකාරව නියමිත සහිත සංඛ්‍යාව තෝරා පත් කරගෙන නොමැති වුවද සභාව ඒ දිනයේදී සංස්ථාපනය කරනු ලැබූ සේ සැලකිය යුතුය. එසේ වුවද තවදුරටත් පුත්තලම නගර සභාව නමින්ම පරිපාලන කටයුතු පවත්වාගෙන ගොස් තිබුණු අතර මහා නගර සභාව විසින් 2023 හා 2024 වර්ෂයන්ට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර මෙම වාර්තාවේ දිනය වන විටත් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

1.4 අනුකූල නොවීම

1.4.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			
i. මුදල් රෙගුලාසි 104	මහා නගර සභාව විසින් නඩත්තු හා පාලනය කරනු ලබන බායිස් නව ග්‍රවනාගාරයේ වහලයට සිදු වී තිබුණු හානිය	එය ස්වාභාවික හේතුවක් නිසා සිදු වූ අලාභාහානියකි. තක්සේරු කිරීම හා අළුත්වැඩියා කිරීම වෙනුවෙන් වූ ඇස්තමේන්තුව	හානිය සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

සම්බන්ධයෙන් පරීක්ෂා කර හානිය තක්සේරු කර නොතිබුණි. ලබා ගැනීම සඳහා ජාතික ගොඩනැගිලි දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් යොමු කර ඇති අතර, ඒ අදාළ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බව.

- ii. මුදල් රෙගුලාසි 104 (3) සමාලෝචිත වර්ෂයේ සභාව සතු වාහන දෙකකට සිදු වූ අනතුරු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කර නොතිබුණි. වාහන සම්බන්ධ පූර්ණ පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම සඳහා වූ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව. වාහන අනතුරු සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
- iii. මුදල් රෙගුලාසි 110 හානි හා පාඩු වාර්තා කිරීම සඳහා අලාභ හානි ලේඛනයක් පැවතියද එම ලේඛනය යාවත්කාලීන කර නොතිබුණි. අලාභහානි ලේඛනය යාවත්කාලීන කිරීමට අවශ්‍ය උපදෙස් මේ වන විටත් ලබා දී ඇති බව. මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
- iv. මුදල් රෙගුලාසි 571(2) වසර 02 ඉක්ම වූ රු.5,013,516ක් වූ තැන්පත් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව නියාදනය කිරීමට කටයුතු කර නොතිබුණි. අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල් කමිටුවට යොමු කිරීමට කටයුතු කර ඇති බව. මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
- v. මුදල් රෙගුලාසි 757(2) සමාලෝචිත වර්ෂය අවසානයට කරන ලද භාණ්ඩ සමීක්ෂණවල වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි. භාණ්ඩ සමීක්ෂණය සිදු කර ඇති අතර, ඊට අදාළ වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව. මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 ආදායම් පරිපාලනය

2.1.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කල ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සභාව විසින් ඉදිරිපත් කල තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	2024			දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	2023			දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය		බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
		රු.'000	රු.'000	රු.'000		රු.'000	රු.'000	රු.'000	
i. වරිපනම් හා බදු		23,572	22,870	30,017	92,342	17,944	23,294	8,864	99,914
ii. කුලී		157,994	74,979	69,005	17,552	152,953	62,091	57,456	11,578
iii. බලපත්‍ර ගාස්තු		1,792	1,532	1,532	-	1,880	1,434	1,434	-
iv. වෙනත් ආදායම්		40,560	13,442	13,442	-	53,550	12,530	12,530	-
		-----	-----	-----	-----	-----	-----	-----	-----
එකතුව		223,918	112,823	113,996	109,894	226,327	99,349	80,284	111,492
		=====	=====	=====	=====	=====	=====	=====	=====

2.1.2 ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණයන් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු සමාලෝචිත වර්ෂය අවසානයට වරිපනම් හා බදු හිඟය රු.92,341,553ක් වූ අතර, එම හිඟයෙන් රු.78,191,819ක් එනම් සියයට 85ක් පමණ පෙර වර්ෂවලට අදාළ හිඟ මුදල් විය. එමෙන්ම සමාලෝචිත වර්ෂයේ බිල්කළ ආදායමින් සියයට 37ක් ද සමාලෝචිත වර්ෂයේ ආරම්භයේ හිඟ ආදායමින් සියයට 22ක් ද වන පරිදි වරිපනම් හා බදු රැස් කිරීමේ ප්‍රගතිය ඉතා අඩු මට්ටමක පැවතුණි.	රු.9,985,874ක හිඟ ආදායම් මේ වන විට අයකර ගැනීමට කටයුතු කර ඇත. ජංගම වැඩසටහන් පවත්වමින් වරිපනම් බදු අය කර ගැනීමට කටයුතු කරමින් සිටින බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) කුලී සමාලෝචිත වර්ෂය අවසානයට හිඟ කුලී ශේෂය රු.17,551,551ක් වූ අතර එම වටිනාකමින් රු.2,035,709ක් පෙර වර්ෂවලට අදාළ හිඟ ශේෂ විය. සමාලෝචිත වර්ෂයේ බිල්කළ කුලී වටිනාකමින් සියයට 21ක් පමණ අයකරගෙන නොතිබුණි.	අදාළ හිඟ කුලී අය කරගැනීමට කඩිනමින් කටයුතු කරමින් සිටින බව.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

මහා නගර සභා ආඥා පනතේ 4 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම ජනතාවගේ සුඛ විහරණ පහසුව හා සුභ සාධනය යන සභාව විසින් ඉටු කළ යුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2019 ජනවාරි 10 දිනැති අංක 2019/02 දරන පළාත් පාලන කොමසාරිස් (වයඹ) ගේ චක්‍රලේඛයේ අංක 04 සහ 06 ඡේදයට අනුකූලව තක්සේරු කිරීමකින් හා ගිවිසුම් ගත වීමකින් තොරව සභාව සතු මාළු වෙළඳසැල් 30 ක් රු.900ක මාසික කුලියකට ලබා දී තිබුණි.	දැනට සභා තීරණයක් මගින් තීරණය වූ මුදල අයකරන අතර, මෙම කඩකුලී සම්බන්ධව කමිටුවක් මගින් මුදලක් තීරණය කර අය කර ගැනීමට සූදානම් කොට තිබුණද මැතිවරණ කාලසීමාව නිසා තීරණයක් නොගෙන සහිත මහා සභාවට යොමුකර අවශ්‍ය තීරණය ගැනීමට කටයුතු සකස් කර ඇති බව.	චක්‍රලේඛ උපදෙස් අනුව කටයුතු කළ යුතුය.
(ආ) සභාව විසින් බදු දී තිබුණු කුරුණෑගල පාරේ පිහිටි කඩ කාමර 29 ක ගිවිසුම් කාලය ඉකුත් වී වර්ෂ 01 සිට 25 දක්වා කාලයක් ගත වී තිබුණද නව ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කර නොතිබුණි.	ගිවිසුම් අළුත් කිරීම සඳහා අදාළ කඩ හිමියන් වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර, ඉදිරි කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව.	ගිවිසුම් යාවත්කාලීන කර සංශෝධිත කුලී අයකළ යුතුය.
(ඇ) වර්ෂ 5කට වරක් වරිපනම් බදු ප්‍රතිශෝධනයන් සිදු කළ යුතු වුවත් නගර සභා බල ප්‍රදේශය තුළ 2015 වර්ෂයේ සිදු කරන ලද තක්සේරුව මතම මේ දක්වා වරිපනම් බදු අය කර තිබුණි.	තක්සේරු සඳහා තක්සේරු දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව.	කාලීනව වරිපනම් තක්සේරුව සිදුකර වරිපනම් අයකළ යුතුය.

3.2 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2015 වර්ෂයේ රු.337,750,000ක මුදලකට ගිවිසුම්ගත වූ ඇල්ෆා වෙළඳ සංකීර්ණය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව අපේක්ෂිත පරිදි පෙර මුදල් අය නොවීම නිසා ඇති වී තිබුණු මූල්‍ය අර්බුදය හේතුවෙන් 2019 වර්ෂය දක්වා ආරම්භ කිරීමට නොහැකි වී තිබුණි. නැවත 2019 ඔක්තෝබර් 10 දින රු.437,500,000 ක වටිනාකමක් හා දින 540 ක කාලයක් සහිතව ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබුණි. සමාලෝචිත වර්ෂයේ අවසානයට රු.515,304,094 ක් ඉදිකිරීම් වෙනුවෙන් ගෙවීම් කර තිබුණද, වෙළඳ සංකීර්ණය ඉදිකිරීම් කටයුතු අවසන් කර නොතිබුණි. කොන්ත්‍රාත්කරුට නිසි පරිදි බිල්පත් ගෙවීම් කිරීමට නොහැකි වීම හේතුවෙන්	උපදේශක ඉංජිනේරු ඉල්ලා අස්වීමත්, කාලය දිර්ඝ කිරීමට නිර්දේශ නොලැබීමත් හේතුවෙන් ඉදිකිරීම් නතරවී තිබූ අතර දැනට වැඩ ආරම්භකර ඇති බව.	සැලසුම් කල පරිදි ව්‍යාපෘතිය නිමකර අපේක්ෂිත ආදායම් ඉපයීමට කටයුතු කල යුතුය.

රු.3,558,259ක ප්‍රමාද ගාස්තුවක්ද, මහා නගර සභාවට ගෙවීමට සිදු වී තිබුණි.

- (ආ) කඩකාමර මිලදී ගන්නා පුද්ගලයින්ගෙන් අය කර ගන්නා පෙර මුදල් යොදවා, සෘජු ශ්‍රම පදනම යටතේ ඉදිකිරීමට රු.190,983,806 ක මුදලකට ඇස්තමේන්තු කර තිබුණු කඩකාමර 74 කින් යුත් බීටා වෙළඳ සංකීර්ණය ඉදි කිරීමේ කටයුතු 2022 දෙසැම්බර් 19 දින ආරම්භ කර තිබුණි. සැලසුම් කළ පරිදි කඩ කාමර අලෙවි නොවීමත්, පෙර මුදල් අය නොවීමත් හේතුවෙන් 2023 ඔක්තෝබර් 31 දින සිට අදාළ ඉදිකිරීම් නවතා දමා තිබුණි. එදින වන විට රු.17,135,361 ක වියදමක් දරා අත්තිවාරම දක්වා පමණක් වැඩ අවසන් කර තිබුණි.
- සෘජු ශ්‍රමය යටතේ ඉදිකිරීම් සිදුකිරීමට ගැටළු මතු වූ හෙයින් පළාත් පාලන කොමසාරිස්තුමාගේ උපදෙස් යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව කොන්ත්‍රාත්කරුවෙකු තෝරාගෙන ව්‍යාපෘතිය නිම කිරීමට තීරණය කර ඇති බව.
- සැලසුම් කළ පරිදි ව්‍යාපෘතිය නිම කර අපේක්ෂිත ආදායම් ඉපයීමට කටයුතු කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මහා නගර සභා කාර්යාලය පිහිටි ඉඩම්, මහා නගර සභාව විසින් භුක්ති විඳින, පාලනය හා නඩත්තු කරන ප්‍රජා ශාලා, සතිපොළ, පුස්තකාල, ළමා උද්‍යාන, සායන මධ්‍යස්ථාන, වෙළඳ සංකීර්ණ, නගර ශාලා වැනි දේපල පිහිටි ඉඩම් හා සුසාන භූමි, ක්‍රීඩාභූමි ආදී වත්කම් 50 ක නිත්‍යානුකූල අයිතිය මහා නගර සභාව වෙත පවරාගෙන නොතිබුණි.	සියලු ඉඩම් පවරා ගැනීම සඳහා ඉල්ලීම් කොට ඇති බව.	වත්කම් පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මහා නගර සභාවේ ද්විතියික ශ්‍රේණියේ පුරප්පාඩු 40ක් පැවති අතර ද්විතියික තනතුරු වන තාක්ෂණ නිලධාරී, ආදායම් පරීක්ෂක හා කළමනාකරණ සේවා නිලධාරී වැනි තනතුරුවල පවතින පුරප්පාඩු හේතුවෙන් එම තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ නිලධාරීන් යොදවාගෙන තිබුණි.	මෙම පුරප්පාඩු නිසාම නගර සභාවේ වැඩ කටයුතු අනියම් කම්කරුවන් යොදවාගෙන සිදු කරනු ලබන අතර, සේවක පුරප්පාඩු සපුරා ගැනීම සඳහා ප්‍රධාන ලේකම් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට කටයුතු කරන බව.	පුරප්පාඩු පුරවා ගැනීමට කටයුතු කර මහා නගර සභාවේ කටයුතු විධිමත් කළ යුතුය.

(ආ) මියයාම හා සේවය අතහැරයාම හේතුවෙන් සේවකයින් 11 දෙනෙකුගෙන් අයවිය යුතු රු.156,826ක ණය ශේෂයක් සමාලෝචිත වර්ෂය තුළ දී ද අයකරගෙන නොතිබුණි.	මෙම ණය ශේෂය කපා හැරීමට අනුමැතිය සඳහා පළාත් පාලන කොමසාරිස්තුමා වෙත ලිපි යවා ඇති බව.	හිඟ ණය ශේෂ අයකර ගැනීමට සෑම උත්සාහයක්ම ගත යුතු අතර පසුව කපා හැරීම පිළිබඳ තීරණවලට එළඹිය යුතුය.
--	--	--

3.5 වාහන පද්ධති කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
අපහරණය කිරීමට නිර්දේශ කර තිබුණු යතුරු පැදි 03 ක්, ට්‍රැක්ටර් රථයක් හා ටේලරයක් අපහරණය කිරීමට කටයුතු නොකොට වසර 06 ත් 11 ත් අතර කාලයක සිට මෙම වත්කම් නිශ්කාර්යව පැවති අතර, ට්‍රැක්ටර් ටේලර් 04ක් අලුත්වැඩියා කොට භාවිතයට නොගෙන වැඩ අංගනය තුළ දිරාපත් වීමට ඉඩ හැර තිබුණි.	2024 භාණ්ඩ සමීක්ෂණ නිර්දේශ මත වෙන්දේසි කිරීමට කටයුතු කරමින් සිටින අතර, වැඩ අංගනයේ අළුත්වැඩියා අංශය කාර්යය බහුල වී ඇති බැවින් අදාල ට්‍රැක්ටර් ටේලර් 04 අළුත්වැඩියා කටයුතු ප්‍රමාද වී ඇති අතර, ඊළඟ සභා වාරයන්ට මේ පිළිබඳ දැනුවත් කර අදාල අළුත්වැඩියා කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බව.	නිර්දේශිත පරිදි වාහන අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
අවශ්‍යතා නිසි පරිදි හඳුනා නොගෙන ඇස්තමේන්තු පිළියෙල කිරීම හා අයවැයගත කාර්යයන් සැලසුම්කළ පරිදි ඉටු නොකිරීම හේතුවෙන් වැය විෂයයන් 51ක් සඳහා සලසා තිබුණු රු.256,115,000ක ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ඉතිරි වී තිබුණි.	ඉදිරි සභා වාරයේ දී මේ පිළිබඳ අවධානය යොමු කිරීමට කටයුතු කරන බව.	අයවැය මගින් කාර්යයන් සැලසුම් කළ පරිදි වර්ෂය තුළ ඉටුකළ යුතුය.

4.2 පාරිසරික ගැටලු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මහා නගර සභාව සතුව සන අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයක් පවතින අතර මහා නගර සභා බල ප්‍රදේශයේ එකතු කරන කැලි කසල වර්ගීකරණයකින් තොරව ලබාගෙන සන අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කර තිබුණි. කැලි කසල වෙන් කිරීම සඳහා සිටින කම්කරු හිඟය හේතුවෙන් එක් රැස් කරනු ලබන දිරන කැලි කසලවලින් සිදුකරන කාබනික පොහොර නිෂ්පාදනය සීමිත වී තිබුණු	කසල වර්ගීකරණය කිරීම සඳහා ප්‍රමාණවත් කම්කරුවන් පිරිසක් ලබා දීම සම්බන්ධයෙන් නව සභාවට කරුණු ඉදිරිපත් කර ඊට විසදුම් ලබා දීමට කටයුතු කරන බව.	විධිමත්ව සන අපද්‍රව්‍ය කළමණාකරණය සිදුකළ යුතුය.

අතර, භෞතික විගණන පරීක්ෂාවේ දී සනාථ කළ කළමනාකරණ මධ්‍යස්ථානයේ විශාල කුණු කන්දක් නිර්මාණය වී සතුවන් ඒවා ආහාරයට ගන්නා ආකාරය නිරීක්ෂණය විය.

4.3 නිරසර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
නිරසර සංවර්ධන න්‍යාය පත්‍රය 2030 සඳහා ළඟා කරගත යුතු අරමුණු හා ඉලක්ක වෙනුවෙන් මහා නගර සභාව විසින් සමාලෝචිත වර්ෂයට නිරසර සංවර්ධන අරමුණු 05ක් සඳහා ඉලක්කයන් හඳුනාගෙන තිබුණු නමුත්, ඉන් එක් අරමුණක් පමණක් ක්‍රියාත්මක කර තිබුණි.	ඉදිරියේ දී හඳුනාගත් ඉලක්ක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කටයුතු කරන බව.	නිරසර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කළ යුතුය.